



ශ්‍රී ලංකා මහ බැංකුව
இலங்கை மத்திய வங்கி
CENTRAL BANK OF SRI LANKA

සන්නිවේදන දෙපාර්තමේන්තුව

30, ජනාධිපති මාවත, කොළඹ 01, ශ්‍රී ලංකාව
දුරකථන අංක: 2477424, 2477423, 2477311
ෆැක්ස්: 2346257, 2477739
ඊ-මේල්: dcommunications@cbsl.lk, communications@cbsl.lk
වෙබ් අඩවිය: www.cbsl.gov.lk

පුවත්පත් නිවේදනය

නිකුත් කළේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව
දිනය 2014/02/19

ශ්‍රී ලංකා සෞභාග්‍ය දර්ශකය - 2012

ශ්‍රී ලංකා මහ බැංකුව මගින් සම්පාදනය කරනු ලබන ශ්‍රී ලංකා සෞභාග්‍ය දර්ශකය දිගියනෙහි ආර්ථික හා සාමාජීය සංවර්ධනයන් පිළිබිඹු කරමින් 2011 වසරේ දී වූ 62.5 සිට 2012 වසරේ දී 66.8 ක් දක්වා සියයට 6.8 කින් වර්ධනය විය. බහුමාන දර්ශකයක් වන මෙම සෞභාග්‍ය දර්ශකය, ආර්ථික හා ව්‍යාපාරික පරිසරය, ජන ජීවිතයේ යහ පැවැත්ම සහ සමාජ ආර්ථික යටිතල පහසුකම් යන උප දර්ශක තුනකින් සමන්විත වේ. 2011 වසර වන තෙක් ශ්‍රී ලංකා සෞභාග්‍ය දර්ශකය ජාතික හා පළාත් මට්ටම් සඳහා විචල්‍යයන් 26 ක් මගින් මනිනු ලැබීය. රට තුළ සිදු වූ ආර්ථික වෙනස්වීම් වඩාත් සුක්ෂ්ම ලෙස ග්‍රහණය කරගත හැකි විචල්‍යයන් ජාතික මට්ටම සඳහා පවතින බැවින් ශ්‍රී ලංකා මහ බැංකුව නව විචල්‍යයන් 16 ක් 2012 වසරේ දී ශ්‍රී ලංකා සෞභාග්‍ය දර්ශකය ගණනය කිරීම සඳහා ඇතුළත් කරන ලදී. ආර්ථික, ව්‍යාපාරික පරිසරය, සෞඛ්‍ය, අධ්‍යාපනය සහ ආර්ථික යටිතල පහසුකම් යන අංශ සඳහා නව විචල්‍යයන් හඳුන්වා දීමෙහි ප්‍රතිඵලයක් ලෙස මෙම දර්ශකය මගින් රටෙහි තත්ත්වය වඩාත් හොඳින් නිරූපනය වේ. ඒ අනුව, 2012 වසර සඳහා ශ්‍රී ලංකා සෞභාග්‍ය දර්ශකය විචල්‍යයන් 42 ක් (ඇමුණුම 1) භාවිතා කරමින් ගොඩනගා ඇත.

උප දර්ශක තුනෙහිම සිදුවූ වර්ධනයන් හේතුවෙන් සෞභාග්‍ය දර්ශකය මෙම කාල පරිච්ඡේදය තුළ දී වර්ධනය විය. මේ අතරින් සමාජ ආර්ථික යටිතල පහසුකම් උප දර්ශකයෙහි කැපී පෙනෙන වර්ධනයක් නිරීක්ෂණය කළ හැකි වූ අතර, 2011 වසරේ දී සියයට 6.7 කින් වර්ධනය වූ එය 2012 වසරේ දී සියයට 8.2 කින් වර්ධනය විය. 2012 වසරේ දී ආර්ථික හා ව්‍යාපාරික පරිසරය උප දර්ශකය සියයට 5.3 කින් වර්ධනය වූ අතර, ජන ජීවිතයේ යහ පැවැත්ම උප දර්ශකය සියයට 6.9 කින් වර්ධනය විය. 2011 සහ 2012 වසර සඳහා ශ්‍රී ලංකා සෞභාග්‍ය දර්ශකය හා එහි උප දර්ශක තුන සංඛ්‍යා සටහන 1 හි දක්වා ඇත.

සංඛ්‍යා සටහන 1

ශ්‍රී ලංකා සෞභාග්‍ය දර්ශකය 2011 – 2012


	2011	2012	වර්ධනය 2012/11
ශ්‍රී ලංකා සෞභාග්‍ය දර්ශකය	62.5	66.8	6.8
ආර්ථිකය හා ව්‍යාපාරික පරිසරය උප දර්ශකය	66.4	69.9	5.3
ජන ජීවිතයේ යහ පැවැත්ම උප දර්ශකය	56.1	59.9	6.9
සමාජ ආර්ථික යටිතල පහසුකම් උප දර්ශකය	65.1	70.4	8.2

ශ්‍රී ලංකාවේ සහ එහි සෑම පළාතකම සමස්ත සෞභාග්‍යය තත්ත්වය තක්සේරු කිරීම සඳහා වූ සංයුක්ත දර්ශකයක අවශ්‍යතාවය සපුරාලීම පිණිස 2008 වසරේ දී ශ්‍රී ලංකා සෞභාග්‍ය දර්ශකය හඳුන්වා දෙන ලදී. සෞභාග්‍ය දර්ශකය මගින් ජාතික ප්‍රතිපත්ති සම්පාදකයන්ට, ප්‍රාදේශීය අධිකාරීවලට සහ ව්‍යාපාර හා ප්‍රජා කොටස්කරුවන් සඳහා වඩාත් පරිපූර්ණ දර්ශකයක් සැපයේ. පළාත්වල ප්‍රබලතාවයන් හා දුබලතාවයන් හඳුනා ගැනීමටත්, උසස් තත්ත්වයක් ළඟාකර ගැනීම සඳහා අවශ්‍ය වන ප්‍රතිපත්ති සම්පාදනයට සහ ප්‍රාදේශීය විෂමතාවන් අඩුකර ගැනීමටත් ඒ තුළින් රටේ සමබර සංවර්ධනයට මගපෙන්වීමටත් මෙම දර්ශකය භාවිතා කළ හැක.

පළාත් මට්ටම සඳහා වූ ශ්‍රී ලංකා සෞභාග්‍ය දර්ශකය ඉදිරියේ දී නිකුත් කෙරෙනු ඇත.

රූප සටහන 1

ශ්‍රී ලංකා සෞභාග්‍ය දර්ශකය 2007 – 2012



ශ්‍රී ලංකා සෞභාග්‍ය දර්ශකයේ විවලාසන්

උප දර්ශකය		අංකය	විවලාසන්
ආර්ථිකය හා ව්‍යාපාරික පරිසරය	ආර්ථිකය	1.	ඒක පුද්ගල ද.දේ.නි.
		2.	සේවා නියුක්ති අනුපාතය
		3.	අවිධිමත් අංශයේ වැටුප්
		4.	දුගී කුටුම්භ ප්‍රතිශතය
		5.	සමස්ත දිවයින/පළාත් පාරිභෝගික මිල දර්ශකය (පළාත් උද්ධමනය)
		6.	දේශීය ඉතිරි කිරීම් ද.දේ.නි. යේ ප්‍රතිශතයක් ලෙස*
		7.	සෘජු විදේශ ආයෝජන*
		8.	විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ*
	ව්‍යාපාරික පරිසරය	9.	කර්මාන්තශාලා ගණන, පුද්ගලයන් 1,000 කට (සනත්වය)
		10.	බැංකු ශාඛා ගණන, පුද්ගලයන් 100,000 කට (සනත්වය)
		11.	ව්‍යාපාර පවත්වා ගෙන යාමේ පහසුව ශ්‍රේණිගත කිරීමේ දර්ශකය*
		12.	බොල් ණය අනුපාතය*
		13.	වාණිජ බැංකු විසින් කෘෂිකර්මය හා ධීවර, කර්මාන්ත හා සේවා අංශ සඳහා ලබාදුන් ණය හා අත්තිකාරම්*
ජන ජීවිතයේ යහපැවැත්ම	සෞඛ්‍යය	14.	රජයේ ආරෝග්‍යශාලා ඇඳත් ගණන, පුද්ගලයන් 1,000 කට
		15.	රජයේ වෛද්‍ය නිලධාරීන් ගණන, පුද්ගලයන් 100,000 කට
		16.	අඩු බර සහිත උපන් සංඛ්‍යාව, සජීවී උපන් 1,000 කට
		17.	ඒක පුද්ගල සෞඛ්‍ය වියදම*
	අධ්‍යාපනය	18.	වර්ග කිලෝ මීටරයකට ඇති පාසල් සංඛ්‍යාව (සනත්වය)
		19.	සිසු/ගුරු අනුපාතය
		20.	ද්විතියික අධ්‍යාපනයේ නියැලීම
		21.	අ.පො.ස. (සා.පෙ.) සමත් අනුපාතය සහ විශ්වවිද්‍යාල ඇතුළත්වීම්, පුද්ගලයන් 100,000 කට
		22.	ඉංග්‍රීසි මාධ්‍ය පංති සහිත පාසල් ප්‍රතිශතය
		23.	ඒක පුද්ගල අධ්‍යාපන වියදම*
	ධනය	24.	වාහන සංඛ්‍යාව, පුද්ගලයන් 1,000 කට (වාහන හිමිකම)
		25.	සුපිරි වෙළෙඳසැල් සංඛ්‍යාව, පුද්ගලයන් දශ ලක්ෂයකට (සනත්වය)
		26.	රෙදි සෝදන යන්ත්‍ර, ශීතකරණ, උඳුන් (ගෑස්, විදුලි, භූමිතෙල්) හා විදුලි පංකා ඇති කුටුම්භ ප්‍රතිශතය*
		27.	නිවාසවල අයිතිය අනුව කුටුම්භ ප්‍රතිශතය*
	විනෝදය	28.	මසකට සාමාන්‍ය සිනමා ප්‍රේක්ෂකයින් සංඛ්‍යාව, මුළු ජනගහනයේ ප්‍රතිශතයක් ලෙස

		29.	ගුවන්විදුලි යන්ත්‍ර, රූපවාහිනී යන්ත්‍ර, VCD සහ DVD යන්ත්‍ර හිමි කුටුම්භ ප්‍රතිශතය*
		30.	සංස්කෘතික කටයුතු හා විනෝදාස්වාද කටයුතු සඳහා කුටුම්භයක සාමාන්‍ය මාසික වියදම*
	පරිසරයේ ගුණාත්මක බව	31.	ශ්‍රී ලංකා රෝග සඳහා ප්‍රතිකාර ලැබුවන් සංඛ්‍යාව, පුද්ගලයන් 1,000 කට
		32.	ඒක පුද්ගල මදුරු දහර පරිභෝජනය
		33.	කසල ඉවත් කිරීම අනුව කුටුම්භ ප්‍රතිශතය (ට්‍රැක්ටර් මගින් එකතු කිරීම, වැලලීම හෝ පිලිස්සීම, පොහොර සෑදීම)*
සමාජ ආර්ථික යටිතල පහසුකම්	34.	විදුලිබලය ඇති කුටුම්භ ප්‍රතිශතය	
	35.	දුරකථන සම්බන්ධතා සංඛ්‍යාව, පුද්ගලයන් 1,000 කට (සනත්වය)	
	36.	මහාමාර්ග සනත්වය	
	37.	වාර්තාගත අපරාධ සංඛ්‍යාව, පුද්ගලයන් 1,000 කට (සනත්වය)	
	38.	මගී කිලෝමීටර (ලංගම, පෞද්ගලික, ශ්‍රී ලංකා දුම්රිය සේවය)*	
	39.	ආරක්ෂිත පානීය ජල පහසුකම් සහිත කුටුම්භ ප්‍රතිශතය	
	40.	පරිගණක යන්ත්‍ර ඇති පාසල් ප්‍රතිශතය/පරිගණක යන්ත්‍ර හිමි කුටුම්භ ප්‍රතිශතය/නැණසල ආයතන	
	41.	අන්තර්ජාල හා විද්‍යුත් තැපෑල පහසුකම් පුද්ගලයන් 1000 කට*	
42.	සෞඛ්‍යාරක්ෂිත වැසිකිලි පහසුකම් ඇති කුටුම්භ ප්‍රතිශතය*		

*2012 වසරේ සිට ඇතුළත් කළ විචල්‍යයන්